

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.6 ඡේදය ප්‍රකාරව විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ සියළු අයිතම සඳහා සහ වත්කම් හා වගකීම් ප්‍රකාශයේ දේපල, පිරිසිදු හා උපකරණත්, ප්‍රාග්ධන වියදම් ප්‍රදානයත් සඳහා පෙර වර්ෂයේ අගයන් වෙනුවට 2022 වර්ෂයේ අගයනුත් වත්කම් හා වගකීම් ප්‍රකාශයේ පෙර වර්ෂයේ සමුච්චිත අතිරික්තය ලෙස වෙනත් අගයකුත් දක්වා තිබූ අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පෙර වර්ෂයේ තොරතුරු හෙළිදරව් කර නොතිබුණි.	2025 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කරන බව .	පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ආ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.28 ඡේදය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වන මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී සමාලෝචිත වර්ෂයට අදාළ පොළී ආදායම රු.4,995,850 ක් අතිරික්තයට ගලපනු වෙනුවට ආයෝජන ආදායම් ලෙස රු.4,417,780 ක් ගලපා තිබුණි.	මුදලින් ලද පොලිය ගලපන ලද බව.	පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මුදල් ප්‍රවාහය පිළියෙල කළ යුතුය.
(ඇ) 2021 ජනවාරි 22 දිනැති අංක එල්ජීඩී/10 ඒ/4/න.ගි/2019 දරන පළාත් පාලන දෙපාර්තමේන්තු (බ.ප) ලිපිය මගින් ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයේ සංචිත හා වෙන් කිරීම් සඳහන් කිරීමට වෙනම තීරුවක් යොදාගත යුතු බවට උපදෙස් දී තිබුණද එසේ කටයුතු නොකර 2024 දෙසැම්බර් 31 දිනට රු.347,039,036 ක් වූ සංචිත හා වෙන් කිරීම් ශේෂය සමුච්චිත අතිරික්තයේ ආරම්භක ශේෂයට ගැලපුම් කර තිබුණි.	2025 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කරන බව .	යොමුගත ලිපිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු.32,826,157 ක් වූ අතර ඊට අනුරූපිව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.19,483,543 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	2023	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		ඇස්තමේන්තු ගත ආදායම					බිල් කළ ආදායම		
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	7,330,000	7,508,263	7,481,783	923,626	5,650,000	5,918,307	5,388,770	915,621
(ii)	කුලී	2,118,200	2,613,550	2,605,600	45,750	1,468,200	1,440,600	1,440,350	37,800
(iii)	බලපත්‍ර ගාස්තු	300,000	299,400	299,400	-	1,550,000	1,628,800	1,630,750	-
(iv)	වෙනත්	150,000	57,300	57,300	-	-	-	-	-
		9,898,200	10,478,513	10,444,083	969,376	8,668,200	8,987,707	8,459,870	953,421

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් බදු වරිපනම් පිළිබඳ කාල විශ්ලේෂණයට අනුව වරිපනම් හිමියන් 827 දෙනෙකුගෙන් වර්ෂයක කාලයක සිට අයවිය යුතු හිඟය රු.445,269ක් ද , වරිපනම් හිමියන් 132 දෙනෙකුගෙන් වර්ෂ 02 ක කාලයක සිට රු.183,062 ක් ද, වරිපනම් හිමියන් 130 දෙනෙකුගෙන් වර්ෂ 03ත් 05 ත් අතර කාලයක සිට රු.156,854 ක් ද, වරිපනම් හිමියන් 64 දෙනෙකුගෙන් වර්ෂ 05 ට වැඩි කාලයක සිට පවතින හිඟය රු.98,118 ක් ද විය.	හිඟ මුදල් ගෙවීම සඳහා නිවේදන නිකුත් කර ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) බලපත්‍ර ගාස්තු දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය යටතේ ලියාපදිංචි හෝටල් 03 ක් පැවතියද එක් හෝටලයකින් පමණක් බලපත්‍ර ගාස්තු අය කර තිබුණි.	ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ගයන් අධීකරණය මගින් නිෂ්ප්‍රභා කළ බැවින් නැවත ඒ සම්බන්ධව කටයුතු කරමින් පවතින බව.	-එම-

(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.12,500,000 ක් හා මුද්දර ගාස්තු රු.92,922,758 ක් විය.	උපලේඛන සකස් කර ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව .	-එම-
--	--	------

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)(i) ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති ගිලැන්රෝස් නිවාඩු නිකේතනය විසින් සභාවට බලපත්‍ර ගාස්තු ගෙවීම පැහැර හැරීමට එරෙහිව 2023 මාර්තු 14 දින ගොනු කරනු ලැබූ නඩුව විධිමත් නොවීම හේතුවෙන් 2024 වර්ෂයේ නිශ්ප්‍රභා වී තිබූ අතර එම ආයතනයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන ආකාරය පිළිබඳව නිවැරදි මාර්ගෝපදේශනයක් සමාලෝචිත වර්ෂයේත් සභාව විසින් ලබාගෙන නොතිබුණි.	පළාත් පාලන සභාකාර කොමසාරිස් වෙතින් ඉල්ලීමක් කර ඇති බව.	පළාත් පාලන කොමසාරිස්ගේ උපදෙස් මත ක්‍රියා කළ යුතුය.
(ii) ගිලැන්රෝස් නිවාඩු නිකේතනය දීර්ඝ කාලයක සිට බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් තිබුණද ඒ බව නොසලකා එම පරිශ්‍රයේ 2019 වර්ෂයේදී අළුතින් ඉදි කරන ලද ගොඩනැගිලි සඳහා වූ සැලසුම් සභාව විසින් අනුමත කර 2022 වර්ෂයේ අනුකූලතා සහතික නිකුත් කිරීම පිළිබඳව ගතව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව.	යොමුගත මුදල් රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කර අලාභ අය කර ගත යුතුය.
(ආ) වටිනාකම සහ ප්‍රමාණය නිශ්චිතව හඳුනා නොගත් ඉඩම් කැබලි 49 ක් තවදුරටත් හඳුනාගෙන වටිනාකම් තක්සේරු කර ගිණුම්වලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී මෙවැනි අඩුපාඩු මඟහරවා ගැනීමට කටයුතු කරන බව.	වටිනාකම් තක්සේරු කර ගිණුම්වලට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දොඩන්ගොඩ පොදු වෙළඳ සංකීර්ණයේ කඩ කාමර අංක 12 සහ 13 සමාලෝචිත වර්ෂයේ මාර්තු මස සිට බදු දීමකින් තොරව නිශ්ක්‍රීයව පැවතුණි.	තක්සේරුව ප්‍රමාදවීම මත ප්‍රසම්පාදනය ප්‍රමාද වූ බව.	කඩ කාමර බදු දීමට කටයුතු කර ආදායම් අය කර ගැනීමට කාර්යක්ෂමව කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 වර්ෂයේ සිට අක්‍රියව පවතින මෝටර් ග්‍රේඩරය අපහරණය කිරීම සඳහා 2023 මැයි මස තක්සේරු කර තිබුණද සමාලෝචිත වර්ෂය අවසාන වන තුරුත් අපහරණය කර නොතිබුණි.	2025 වර්ෂය තුළ මීට අදාළ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බව.	නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලෝමන්ට්වත්ත පර්වස් 31.26 ක් වූ පොදු ඉඩමේ මැණුම් කටයුතු වෙනුවෙන් රු.60,000 ක් වැය කර තිබූ අතර 2024 ජූලි 14 දිනැති මිනින්දෝරු වාර්තාවේ අංක 1697 දරන පිඹුරේ කැබලි අංක 14 හා අංක 1697 A දරන පිඹුරේ කැබලි අංක 22 හි අනවසර ඉදිකිරීම් 02 ක් පවතින බවට දක්වා තිබුණද සභාව විසින් අනවසර පදිංචිවීම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කර නිරවුල් කරගෙන නොතිබුණි.	අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා පළමු නිවේදනය යොමුකර ඇති බව.	අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කර සභා සතු දේපළ ආරක්ෂා කළ යුතුය.
(ආ) සභාව විසින් නඩත්තු කර පවත්වාගෙන යන තෙබුන ප්‍රජා ශාලාව හා මහජන පුස්තකාලයන් , නැබඩ පොදු වෙළඳ ගොඩනැගිල්ල හා මහජන පුස්තකාලයන්, බෝඹුවල ක්‍රීඩාගාරය, මහජන පුස්තකාලය හා ආදාහනාගාරයන් පිහිටි පරිශ්‍රයේ හිමිකාරීත්වය සභාව වෙත පවරාගෙන නොතිබුණි.	ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත ඉල්ලීම යොමු කර කටයුතු කඩිනම් කර ගැනීමට පියවර ගන්නා බව.	හිමිකාරීත්වය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාව සතු ඉඩම් 53 ක් සභාව නමට පවරා ගැනීම සඳහා 2023 අගෝස්තු 03 දින පැවරුම් නියෝග ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලීම් කර තිබුණද සමාලෝචිත වර්ෂයේදී ද ඒ පිළිබඳව ක්‍රියා කර නොතිබුණි.	නිවැරදි කිරීමට පියවර ගන්නා බව.	හිමිකාරීත්වය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2019 මාර්තු 07 දින ගිවිසුමක් මගින් ප්‍රාදේශීය සභාව වෙත ට්‍රැක්ටරයක් සහ බඩුසරයක් කාවකාලිකව පවරා තිබුණි. ගිවිසුම් ප්‍රකාරව නඩත්තු හා මෙහෙයුම් කටයුතු පමණක් සභාව විසින් සිදු කර තිබූ අතර වර්ෂ 04 ක් ගතවීත් එය ආපසු භාරදීමට හෝ එහි නීත්‍යානුකූල අයිතිය සභාව වෙත ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.	දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම කර ඇති බව.	නැවත භාරදීමට හෝ එහි නීත්‍යානුකූල අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

- (ඉ) දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා 1970 අප්‍රේල් 09 දින පැවරුම් නියෝගයක් මගින් සුසාන භූමියක් ලෙස පවරා දෙන ලද අංක 808 තුඩුගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ අක්කර 03 පර්චස් 26 ක් වූ කටුකුරුදුගල්පොත ඉඩමේ ජී.පී.ඒ.166 කැබලි අංක 02 තුල වර්ෂ 10 කට පෙර සිට පාර්ශ්ව 02 ක් විසින් ස්ථිර නිවාස සාදා අක්කරයක පමණ ප්‍රදේශයක ගම්මිරිස් වගාවක් ද සිදු කරමින් පැවති අතර 2024 දෙසැම්බර් 31 වන දින වන විටත් එය නිරවුල් කරගෙන සභාව සතු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) 2021 වර්ෂයේ ඉඩම් කැබලි 10 ක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් වෙත රු.2,501,500 ක් අත්තිකාරම් ගෙවා තිබුණ ද සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ඉඩම් අත්පත් කර ගැනීම් අවසන් කර ගෙන නොතිබුණි.
- නිරවුල් කිරීම සඳහා අවශ්‍ය අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කර සභා සතු දේපළ ආරක්ෂා කර ගත යුතුය.
- ඉඩම් අත්පත් කර ගැනීම් නිම වී නැති බව.
- ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පොදු ඉඩම් හා සුසානභූමි සඳහා ආරක්ෂිත වැට හා ගේට්ටු ඉදිකිරීම , පොදු ඉඩම් නීත්‍යානුකූල කිරීම , මාර්ග අළුත්වැඩියාව හා නඩත්තු සහ සපුරාගත හැකි පොදු වෙළඳපොල වහලය ඉදි කිරීම යන ව්‍යාපෘති වෙනුවෙන් පිළිවෙලින් රු.300,000 ක්, රු.750,000 ක් , රු.4,000,000 ක් සහ රු.7,500,000 ක් වෙන් කර තිබුණද පොදු වෙළඳපොල වහලය සමාලෝචිත වර්ෂය අවසානය වන තුරු අළුත්වැඩියා කර නොතිබූ අතර සෙසු ව්‍යාපෘති සඳහා පිළිවෙලින් රු.133,925 ක් , රු.2,104,983 ක් හා රු.185,000 ක් පමණක් වැය කර තිබීමෙන් ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් කාර්යයන් සැලසුම් කළ පරිදි ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණි.	ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ වාර්තාව ලබාදීම ප්‍රමාද වූ බැවින් ව්‍යාපෘතිය සිදු කිරීමට නොහැකි වූ බව.	ක්‍රියාකාරී සැලැස්ම අනුව කටයුතු කළ යුතුය.